



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA3 විභාගය - 2017 ජූලි

**ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA31)**

**මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
(FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
 අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය
AA3 විභාගය - 2017 ජූලි
(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
යෝජිත උත්තර

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (a)
1. කාලානුරූපී බව
 2. සන්යේක්ෂතාවය
 3. සන්සන්දනය කළ හැකි බව
 4. අවබෝධ කරගත හැකි බව (ලකුණු 02)
- (b)
1. වත්කමක වැඩිවීමක් හා සම්බන්ධ වන අනාගත ආර්ථික ප්‍රතිලාභයන්ගේ ඉහළ යාමක් හෝ වගකීමක අඩුවීමක් තුළින් 'ආදායම' හඳුනාගත හැකිය.
 2. ආදායම විශ්වසනීය ලෙස මැනිය හැකිය. (ලකුණු 03)
- (මුළු ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (a)
1. 2007 අංක 07 දරණ සමාගම් පනත
 2. දේශීය ආදායම් පනත
 3. 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත
 4. සේවක අර්ථසාධක අරමුදල් පනත
 5. 1971 අංක 38 දරණ මුදල් පනත (ලකුණු 03)
- (b)
1. ආයෝජකයින්ගේ මූල්‍ය අයිතිය ආරක්ෂා කිරීම.
 2. සුරැකුම්පත් වෙළෙඳපොළ විධිමත් කිරීම හා එවැනි වෙළෙඳපොළ වෘත්තීය ප්‍රමිත පවත්වාගෙන යන බව සහතික කිරීම.
 3. විධිමත් සහ සාධාරණ ලෙස සුරැකුම්පත් නිකුත් කළ හැකි සහ වෙළෙඳාම සිදු කළ හැකි වෙළෙඳපොළක් ඇති කිරීම සහ පවත්වාගෙන යාම.
 4. සුරැකුම්පත් ක්‍රමවත් හා සාධාරණ ආකාරයට නිකුත් කළ හැකි හා වෙළෙඳාම කළ හැකි වෙළෙඳපොළක් බිහිකිරීම හා පවත්වාගෙන යෑම. (ලකුණු 02)
- (මුළු ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

විකිණීමට හෝ භාවිතයට ගැනීමට හැකි මට්ටමට සූදානම් කිරීම සඳහා අවශ්‍යයෙන් ම සැලකිය යුතු කාලයක් ගතවන්නා වූ වත්කමක් 'සුදුසුකම් ලබන වත්කමක්' සේ හඳුන්වනු ලබයි.

(ලකුණු 02)

(b)

1. ආදායම වඩා විශ්වාසදායීව තක්සේරු කළ හැකි විය යුතුවීම.
2. ගනුදෙනුව හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා එන බව පැහැදිලි විය යුතුවීම.
3. අයිතිය පිළිබඳ අවදානම් හා ප්‍රතිලාභ සැලකිය යුතු ප්‍රමාණයකින් ගැනුම්කරුට පැවරිය හැකිවීම.
4. භාණ්ඩවල අයිතිය හා බැඳුණු කළමනාකාරිත්ව මැදිහත්වීම් හෝ භාණ්ඩ කෙරෙහි පාලනයක් ආයතනය විසින් රඳවා නොගත යුතු වීම.

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

1. දේපළ, පිරිසත හා උපකරණ හා අස්පාශ්‍ය වත්කම් සහ අනෙකුත් දිගුකාලීන වත්කම් අත්පත් කරගැනීම උදෙසා කළ මුදලින් ගෙවීම්
2. දේපළ, පිරිසත හා උපකරණ, අස්පාශ්‍ය වත්කම් සහ අනෙකුත් දිගුකාලීන වත්කම් විකිණීම තුළින් මුදල් ලැබීම්
3. වෙනත් ව්‍යාපාරවල ස්කන්ධ හෝ ණය ප්‍රාග්ධනය අත්පත් කරගැනීමට ගෙවූ මුදල් සහ බද්ධ ව්‍යාපාරවල පොලී ගෙවීම්
4. වෙනත් ව්‍යාපාරවල ස්කන්ධ හෝ ණය ප්‍රාග්ධනය තුළින් ලැබුණු මුදල් ලැබීම් සහ බද්ධ ව්‍යාපාර වල පොලී ලැබීම්
5. අනෙකුත් පාර්ශවයන්ට ගෙවූ මුදල් අත්තිකාරම් සහ ණය
6. අනෙකුත් පාර්ශවයන්ට ලබාදුන් ණය සහ මුදල් අත්තිකාරම් ආපසු ලැබීම්

(ලකුණු 03)

(b)

1. කල්බදු ගිවිසුමක් මගින් හෝ වගකීම් පවරා ගැනීම් මගින් වත්කම් අත්පත් කරගැනීම
2. ස්කන්ධ කොටස් නිකුත්වූවක් මගින් වෙනත් ව්‍යාපාරයක් අත්පත් කරගැනීම
3. ණය ස්කන්ධය බවට පරිවර්තනය කිරීම

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලකුණු 30)

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

- මෙම සිදුවීම සඳහා 2017 මාර්තු 31 දිනට ගැලපීම් කළ යුතුය. 2017 මාර්තු 31 දින තොගය හඳුනාගෙන ඇත්තේ රු. 750,000 ක් ලෙසය. නමුත් එම තොගය 2017 අප්‍රේල් 20 දින රු. 700,000 කට විකුණන ලදී.
තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු. 50,000 කි. එය 2017.03.31 දිනට පැවති තොගයේ වටිනාකමට සාපේක්ෂව අඩුය.
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 ට අනුව තොගයක් එහි පිරිවැයට හෝ ශුද්ධ උපලබ්ධි අගය යන වටිනාකම් දෙකෙන් අඩු අගයකට හඳුනාගත යුතුය. එමනිසා මූල්‍ය ප්‍රකාශනවල තොගය රු. 50,000 කින් අඩු කර විකුණුම් පිරිවැය රු. 50,000 කින් වැඩිකර පෙන්විය යුතුය.
- මෙය මූල්‍ය වාර්තාවල ගැලපීම් සිදු නොකළ යුතු සිදුවීමකි. 2017.04.30 දින සමාගමේ ප්‍රධාන නිෂ්පාදන පිරිසතයක් ගින්නෙන් විනාශ වී සිදු වූ හානිය රු. මිලියන 5.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2017.04.30 ඇති වූ ගින්නෙන්, අදාළ වත්කමේ එදිනට තිබූ තත්ත්වය පිළිබඳ තීන්දු අමතර සාක්ෂියක් ලබානොදෙන බැවින් එය නොගළපන සිදුවීමකි.

(ලකුණු 04)

(b) විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ උධාතයන්

- ඉවත් කිරීමේ විස්තර
යන්ත්‍ර විකුණුම් = 3,000,000.00
පිරිවැය = (2,400,000.00)
ලාභය = 600,000.00
- මූල්‍ය ආදායම
පොලී ආදායම = 540,000.00
විස්තීරණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උධාතයන්
ජංගම කල්බදු ලැබිය යුතු දෑ = 494,803.50
ජංගම නොවන කල්බදු ලැබිය යුතු දෑ = 2,085,871.00
එකතුව = 2,580,675.50

වසර	ආරම්භක ශේෂය	පොලිය	ප්‍රාග්ධන ගෙවීම්	අවසාන ශේෂය
1	3,000,000.00	540,000.00	(959,325.00)	2,580,675.00
2	2,580,675.00	464,521.50	(959,325.00)	2,085,871.50
3	2,085,871.50	375,456.87	(959,325.00)	1,502,003.37
4	1,502,003.37	270,360.61	(959,325.00)	813,038.98
5	813,038.98	146,347.02	(959,325.00)	60.99

(ලකුණු 06)

(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සීමාසහිත සීවයින් හෝල්ඩින්ග්ස් සමාගමේ

2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

(රු.)

මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය		
බදු පෙර ලාභය		3,000,000
ගැලපීම්		
ක්ෂය	450,000	
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන	350,000	
පොලී වියදම	250,000	1,050,000
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය		4,050,000
තොගයේ වැඩිවීම	(670,000)	
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දැවල වැඩිවීම	(1,300,000)	
වෙළෙඳ සහ අනෙකුත් ගෙවිය යුතු දැවල වැඩිවීම	570,000	(1,400,000)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල්		2,650,000
පාරිතෝෂික ගෙවීම්	(250,000)	
ආදායම් බදු ගෙවීම්	(200,000)	
		(450,000)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		2,200,000
ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		
දේපළ, පිරිසත හා උපකරණ අත්පත් කරගැනීම්	(900,000)	
ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		(900,000)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		
ණය සඳහා ගෙවීම් (දිගුකාලීන සහ කෙටිකාලීන)	(1,200,000)	
පොලී ගෙවීම්	(230,000)	
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		(1,430,000)
වර්ෂය තුළ ශුද්ධ මුදල් ඉහළ යාම		(130,000)
ආරම්භක මුදල් හා මුදල්වලට සමාන දෑ		600,000
අවසාන මුදල් හා මුදල්වලට සමාන දෑ		<u>470,000</u>

පෙරවැඩ:

පාරිතෝෂික ප්‍රතිපාදන ගිණුම			
මුදල්	250,000	ශේ/ඉ/ගෙ	1,200,000
ශේ/ප/ගෙ	1,300,000	ලා/ලා ගිණුම	350,000
	1,550,000		1,550,000

ආදායම් බදු ගිණුම			
මුදල්	200,000	ශේ/ඉ/ගෙ	500,000
ශේ/ප/ගෙ	600,000	ලා/ලා	300,000
	800,000		800,000

පොලී වියදම් ගිණුම			
මුදල්	230,000	ශේ/ඉ/ගෙ	240,000
ශේ/ප/ගෙ	260,000	ලා/ලා	250,000
	490,000		490,000

(ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

විසින් : ගණකාධිකාරී

වෙත : කළමනාකරණ අධ්‍යක්ෂ

කරුණ : සී/ස PG හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගමේ මූල්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධව

මැතිතුමනි,

2017 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ඉහත සඳහන් කර ඇති කරුණ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණකි. මෙම වාර්තාව මගින් සමාගමේ ද්‍රවශීලතාවය, ලාභදායකත්වය සහ කාරක ප්‍රාග්ධන කළමනාකරණයේ කාර්යක්ෂමතාවය යන කරුණු ආවරණය කරනු ලබයි. කෙටුම්පත් කළ මූල්‍ය ප්‍රකාශනයෙන් සහ විගණන ගිණුම්වලින් උපුටාගත් උධ්‍යයන්ගෙන් ඉහත විශ්ලේෂණය සඳහා තොරතුරු ලබාගෙන ඇත. ඔබගේ කාරුණික අවධානය සඳහා ගණනය කරන ලද අනුපාත ද මෙහි ඉදිරිපත් කර ඇත.

සමාගමේ ලාභදායීත්වය දැඩි පසුබෑමකට ලක්වී ඇති බව දළ ලාභ අනුපාතිකය 35% සිට 25% දක්වා පහළ බැසීමෙන් දැකගත හැකිය. මෙවැනි සුවිශේෂී පහළ බැසීමකට හේතු ලෙස විකුණුම් මිලේ අඩුවීම හෝ වෙළෙඳපොළ කොටස ඉහළ දැමීම සඳහා වෙළෙඳ වට්ටම් ලබාදීම හඳුනාගත හැකිය.

තවද සමාගම විසින් විශාල විකුණුම් ප්‍රමාණයක් අත්පත් කරගැනීම උදෙසා ඍජු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ද මෙහිදී බලපා ඇති බවට සිතිය හැකිය. නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ මුල් පියවරක් ලෙස නිෂ්පාදන පිරිවැයේ සංයුතිය පිළිබඳ කළමනාකරණයේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග (අතිකාල සේවා මුර මඟහැරීම සඳහා වැඩමුර සේවා අනියුක්ත කිරීම, අපනයන් ශුන්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දීම, විකල්ප ශක්තීන් භාවිත කිරීම වැනි උපක්‍රම) මගින් පාලනය කළ හැකි මට්ටමට නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකිය. මිල කිරීමට අදාළව, සමාගමේ අලෙවිකරණ සහ විකුණුම් කණ්ඩායම් විසින් විවිධ මිල කිරීම් උපායමාර්ග හඳුන්වාදීම කළ යුතුය.

ශුද්ධ ලාභ අනුපාතය ද 20% සිට 15% දක්වා පහළ ගොස් ඇත. මෙය දළ ලාභ අනුපාතයේ පහළ බැසීම සමග සැසඳීමේදී ශුද්ධ ලාභයේ 3% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම 3% නොසලකා හැර, මේ සඳහා හේතු වූ කරුණු විමසීමේදී මෙයට හේතු ලෙස විශාල මුදල් වට්ටම් ලබාදීම, බොල්ණය හා ණය එකතු කිරීමේ පිරිවැය වැනි දෑ ණයගැති අනුපාතයෙන් ප්‍රත්‍යක්ෂ වේ.

අදාළ වසරේ සමාගමේ කාර්යක්ෂමතාවය ද පහළ බැස ඇති අතර අහිතකර තත්ත්වයක් පෙන්නුම් කරයි. ණය එකතු කිරීමේ කාලසීමාව දින 30 සිට දින 45 දක්වා වර්ධනය වී ඇති අතර ණයගිමියන්ගේ පියවීමේ කාලසීමාව දින 15 සිට දින 20 දක්වා ඉහළ ගොස් ඇත. මෙමගින් පෙන්නුම් කරන්නේ සමාගම සතු මුදල් ණයගැතියන් තුළ සීමා වී ඇති බවත්, විකුණුම් ප්‍රමාණයේ වර්ධනය ළඟා කරගැනීම සඳහා ණයගැති කාලය දීර්ඝ කර ඇති බවත්ය. ණයගැති කාලසීමාව මෙන්ම ණයගිම් කාලසීමාව ඉහළ ගොස් ඇති නමුත් එම ඉහළ යාම ණයගැති කාලසීමාවේ අහිතකර බලපෑම යටපත් කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ. එමනිසා කෙටිකාලීනව මෙම ගැටලුවලින් මිදීමට කළමනාකාරිත්වය විසින් ණයගැති එකතු කිරීම් සමග ණයගිම් පියවීම ප්‍රාචීණය කළ යුතුය.

ද්‍රවශීලතා අනුපාතය මගින් ද පෙන්නුම් කරනු ලබන්නේ වඩා අහිතකර තත්ත්වයකි. එමනිසා කෙටිකාලීන ද්‍රවශීලතාවය ගැටලු මඟහැරවීම සඳහා කළමනාකාරිත්වය ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුය. ජංගම අනුපාතය 2 සිට 1.2 දක්වා ද, ක්ෂණික වත්කම් අනුපාතය 1.2 සිට 0.25 දක්වා ද අඩු වී ඇත. පොදුවේ ගත් කල මෙය බලාපොරොත්තු වූවාට වඩා විශාල පහළ යාමකි.

අනුපාත සැලකිල්ලට ගැනීම හරහා කළමනාකාරිත්වය විසින් ඉතා ඉක්මනින් ද්‍රවශීලතා ගැටලුවට පිළියම් සෙවිය යුතු අතර අනුක්‍රමයෙන් ලාභදායීත්වය සහ කාර්යක්ෂමතාවය පහළ යාම සම්බන්ධව ද සොයා බැලීම් සිදු කොට නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙහි දක්වා ඇති ඕනෑම කරුණක් සම්බන්ධව සාකච්ඡා කිරීමට සෑමවිටම මා සූදානම් බව සලකනු මැනවි.

(ලකුණු 10)

B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.
(මුළු ලකුණු 50)

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

සී/ස රෝයල් පොදු සමාගම
2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු. '000)

විකුණුම්	78,200	
විකුණුම් පිරිවැය (52,000 + 50)	(52,050)	
දළ ලාභය		26,150
අනෙකුත් ආදායම් (-800 + 800 + 100 + 380) (පෙරවැඩ 1)		480
		26,630
වියදම්		
බෙදාහැරීමේ (පෙරවැඩ 3)	(13,175)	
පරිපාලන (පෙරවැඩ 2)	(8,303)	(21,478)
		5,152
මූල්‍ය වියදම් (පෙරවැඩ 5)		(2,520)
		2,632
අනෙකුත් වියදම්		(150)
බදු පෙර ලාභය		2,482
ආදායම් බදු (පෙරවැඩ 4)		(900)
ශුද්ධ ලාභය		1,582

(ලකුණු 11)

පෙරවැඩ:

පෙරවැඩ 1

$$\begin{aligned} \text{ඉවත් කළ ලොරි රථයේ ක්ෂය} &= (1,400 / 5) \times 3 = 840 \\ &= (1,400 / 5) \times 1/2 = 140 \\ &= \underline{\underline{980}} \end{aligned}$$

ලොරි රථය ඉවත් කිරීමේ ගිණුම

පිරිවැය	1,400	මුදල්	800
ලා/ලා	380	ක්ෂය	980
	<u>1,780</u>		<u>1,780</u>

පෙරවැඩ 2

පරිපාලන වියදම්

ක්ෂය	- ගොඩනැගිලි	200
	- කාර්යාලයේ උපකරණ	1,035
	- ලී බඩු සහ සවිකිරීම	200
විදුලිය		68
ශේෂ පිරික්සුම		6,800
		<u>8,303</u>

පෙරවැඩ 3

බෙදාහැරීමේ වියදම්

ක්ෂය	- මෝටර් වාහන	3,460
අඩමාන ණය ප්‍රතිපාදන		280
ඉන්ධන		685
ශේෂ පිරික්සුම		8,750
		<u>13,175</u>

සී/ස රෝයල් පොදු සමාගම

2017.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

විස්තරය	සටහන්	වටිනාකම
වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසිදු හා උපකරණ	සටහන 05	25,425
ජංගම වත්කම්		
නොගය	1,450	
වෙළෙඳ ලැබිය යුතු දෑ (11,800 - 880)	10,920	12,370
බැංකුවේ ඇති මුදල්		400
අතැති මුදල්		140
මුළු වත්කම්		38,335
හිමිකම හා වගකීම්		
හිමිකම		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	සටහන 06	20,000
රඳවාගත් ඉපැයීම්		3,862
මුළු හිමිකම		23,862
ජංගම නොවන වගකීම්		
බැංකු ණය 12.5 %	සටහන 07	3,750
ජංගම වගකීම්		
වෙළෙඳ ගෙවිය යුතු දෑ		8,210
ණයවල ජංගම කොටස	සටහන 07	1,250
ගෙවිය යුතු ආදායම් බදු		300
උපචිත වියදම්		753
ගෙවිය යුතු වන්දි මුදල		150
උපචිත පොලිය		60
මුළු හිමිකම සහ වගකීම්		38,335

(ලකුණු 06)

(c)

සී/ස රෝයල් පොදු සමාගම

2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

(රු. '000)

විස්තරය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයීම්	එකතුව
2016.04.01 දිනට ශේෂය	20,000	3,880	23,880
අතුරු ලාභාංශ ගෙවීම්		(1,600)	(1,600)
වසරේ ලාභය		1,582	1,582
2017.03.31 ශේෂය	20,000	3,862	23,862

(ලකුණු 03)

(d)

සටහන 05

2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

(රු. '000)

දේපළ, පිරිසක සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

විස්තරය	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් වාහන	උපකරණ	ලී බඩු	එකතුව
2016.04.01 දිනට ශේෂය	7,500	5,000	18,000	5,100	1,800	37,400
එකතු කිරීම්				900	600	1,500
ඉවත් කිරීම්			(1,400)			(1,400)
2017.03.31 දිනට ශේෂය	7,500	5,000	16,600	6,000	2,400	37,500
සමුච්චිත ක්ෂය						
2016.04.01 දිනට ශේෂය		1,920	3,600	1,200	1,440	8,160
අයකිරීම්		200	3,460	1,035	200	4,895
ඉවත් කළ			(980)			(980)
2017.03.31 ට ශේෂය	-	2,120	6,080	2,235	1,640	(12,075)
ධාරණ අගය	7,500	2,880	10,520	3,765	760	25,425

සටහන 1 - අනෙකුත් ආදායම්

ඉවත් කිරීමේ ලාභය

380.00

380.00

පෙරවැඩ 5

සටහන 2 - මූල්‍ය වියදම්

ශේෂ පිරික්සුම	2,460.00
මාර්තු මාසයට පොලී	60.00
එකතුව	<u>2,520.00</u>

සටහන 3 - බදු පෙර ලාභය

පහත අයකිරීම්වලින් පසු බදු පෙර ලාභය ලැබේ.

ක්ෂය	4,895.00
තොගයේ හානිවීම්	50.00
අධ්‍යක්ෂ පාරිතෝෂික	
විගණකවරුන්ගේ පාරිතෝෂික	

පෙරවැඩ 4

ප්‍රවර්තන වසරේ බදු	900.00
එකතුව	<u>900.00</u>

සටහන 6 - ප්‍රකාශිත ප්‍රාග්ධනය

කොටස් ගණන 2,000,000 20,000

සටහන 8 - ලාභාංශ

2017 මැයි 20 දින පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී, 2017 මාර්තු 31 දිනට පැවති සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රු. 15 බැගින් වූ අවසාන ලාභාංශයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදී.

පෙරවැඩ 1 - වියදම් විශ්ලේෂණය

විස්තරය	පරිපාලන	විකුණුම්	වෙනත්
ඉවත් කිරීමේ අලාභ			-
ක්ෂය	1,435.00	3,460.00	
උපචිත ඉන්ධන		685.00	
උපචිත විදුලිය හා ජලය	68.00		
වන්දිය			150.00
බොල්ණය සඳහා ප්‍රතිපාදන		280.00	
ශේෂ පිරික්සුමෙන්	6,800.00	8,750.00	
එකතුව	8,303.00	13,175.00	150.00

පෙරවැඩ 2 - ක්ෂය සහ ඉවත් කිරීම්

මෝටර් වාහන ඉවත් කිරීම් $1,400 / 5 * 3.5$ 980.00

එමනිසා,

විකුණුම් මුදල 800.00

අඩු කළා - ශුද්ධ පොත් අගය

පිරිවැය 1,400.00

- සමුච්චිත ක්ෂය (980.00) (420.00)

380.00

ගොඩනැගිලි ක්ෂය $5,000 / 25$ 200.00

මෝටර් වාහන $16,600 / 5$ 3,320.00

මෝටර් වාහන - ඉවත් කිරීම් $1,400 / 5 * 5$ 140.00

කාර්යාලයීය උපකරණ $5,100 / 5$ 1,020.00

කාර්යාලයීය උපකරණ මිලදී ගැනීම් $900 / 5 * (1/12)$ 15.00

ලී බඩු $1,800 / 10$ 180.00

ලී බඩු මිලදී ගැනීම් $600 / 10 * (4/12)$ 20.00

එකතුව

4,895.00

(මුළු ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(i)

කීර්තිනාම ගණනය කිරීම

මව් සමාගමෙන් කරන ලද ආයෝජනය	20,000	
පාලනය නොවන හිමිකමේ සාධාරණ අගය	9,000	
එකතුව		29,000
අඩු කිරීම්:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	(15,000)	
පොත්වල පෙන්වූ රඳවාගත් ඉපැයීම්	(10,000)	
පොත්වල පෙන්වූ ප්‍රත්‍යාගණනය (19,000 - 18,300)	(700)	(25,700)
කේවල මිලදී ගැනීම් මත ලාභ (GBP)		(3,300)

(ලකුණු 05)

$$\begin{aligned}
 2016.04.01 \text{ දිනට පොත් අගය} &= 21,500 \times 20\% \\
 &= 4,300 + 14,000 \\
 &= \mathbf{18,300}
 \end{aligned}$$

ඒකාබද්ධ රඳවාගත් ඉපැයීම්

උපලබ්ධි නොවූ ලාභය	25	ශේ/ඉ/ගෙ	22,500
		රඳවාගත් ඉපැයීම්	3,680
		වැඩිපුර අය කළ ක්ෂය	400
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය	26,555		
	26,580		26,580

පාලනය නොවන හිමිකම

ශේ/ප/ගෙ	10,020	සාධාරණ අගය	9,000
		රඳවාගත් ඉපැයීම්	920
		වැඩිපුර අය කළ ක්ෂය	100
	10,020		10,020

(ලකුණු 03)

iii)

සී/ස මෙගා සප්ලයිස් (පෞද්ගලික) සමාගමේ

2017.03.31 දිනට

ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත හා උපකරණ (35,000 + 14,000 + 700 + 500)		50,200
කීර්තිනාමය		3,300
ජංගම වත්කම්		
තොගය (12,100 + 10,900 - 25)	22,975	
වෙළෙඳ ලැබිය යුතු දෑ (36,400 + 9,600 - 200)	45,800	68,775
මුළු වත්කම්		122,275
හිමිකම හා වගකීම්		
හිමිකම		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	40,000	
රඳවාගත් ඉපැයීම්	26,555	66,555
ජංගම නොවන වගකීම්		
පාලනය නොවන හිමිකම		10,020
බැංකු ණය		20,400
ජංගම වගකීම්		
වෙළෙඳ ගෙවිය යුතු දෑ (5,500 + 2,500 - 200)	7,800	
බැංකු අයිරාව (15,100 + 2,400)	17,500	25,300
මුළු හිමිකම හා වගකීම්		122,275

පෙරවැඩ:

ඒකාබද්ධ රඳවාගත් ඉපැයීම්

උපලබ්ධි නොවූ ලාභය	25	ශේ/ඉ/ගෙ	22,500
ශේ/ප/ගෙ	26,555	රඳවාගත් ඉපැයීම්	3,680
	26,580	වැඩිපුර අය කළ ක්ෂය	400
			26,580

(b)

1. තෝලන අනුපාතය - වැඩිවීම

- අලුතින් බැංකු ණය ලබාගැනීම
- හිමිකමේ පහළ යාම

2. යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය - වැඩිවීම

- ලාභ අනුපාතිකයේ පහළ යාම (වත්කම් පිරිවැටුම් අනුපාතයේ වර්ධනය) එනම් බදු පෙර ලාභය අඩුවීම.
- අකාර්යක්ෂම වත්කම් උපයෝජනය, වත්කම්, පිරිවැටුම් අනුපාතය පහළ බැසීමට හේතු විය.

3. තොග පිරිවැටුම් අනුපාතය - වැඩිවීම

- නිෂ්පාදනයට ඇති ඉල්ලුමේ හෝ විකුණුමේ ඇතිවන ඉහළ යාම
- තොගය අඩුවෙන් පවත්වා ගැනීම.

(ලකුණු 06)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

aat
SRI LANKA

© 2017 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)